

අයදුම්පත්‍රය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවට අයත් අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන / තාක්ෂණික සේවා ගණයේ (MN 03 -2006 -ඒ) විකලාංග වැඩපල කාර්මික ශිල්පී III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2024

විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍ය :  
(සිංහල - S, දෙමළ - T, ඉංග්‍රීසි - E)

පදිංචි දිස්ත්‍රික්කය :

01.

- (i) මූලකුරු සමග නම : \_\_\_\_\_  
\_\_\_\_\_.  
(සිංහලෙන් / දෙමළෙන්)
- (ii) සම්පූර්ණ නම : \_\_\_\_\_  
\_\_\_\_\_.  
(සිංහලෙන්/දෙමළෙන්)
- (iii) මූලකුරු සමග නම : Mr./Mrs./Miss:  
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) උදා :- Mr./Mrs./Miss/SILVA A.B.
- (iv) සම්පූර්ණ නම : \_\_\_\_\_  
\_\_\_\_\_. (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)

02. පදිංචි ලිපිනය

- (i) ස්ථීර පදිංචි ලිපිනය : \_\_\_\_\_  
\_\_\_\_\_.
- (ii) ස්ථීර පදිංචි ලිපිනය : \_\_\_\_\_  
\_\_\_\_\_.  
(සිංහලෙන්/දෙමළෙන්)

03. උපන් දිනය :

වර්ෂය					මාසය			දිනය		
-------	--	--	--	--	------	--	--	------	--	--

3.1 අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට වයස :

වර්ෂ					මාස			දින		
------	--	--	--	--	-----	--	--	-----	--	--

- 04. ජාතික හැඳුනුම්පත් අංකය : \_\_\_\_\_.
- 05. දුරකථන අංකය : පෞද්ගලික (ජංගම) : \_\_\_\_\_ . ස්ථාවර : \_\_\_\_\_.
- 06. විද්‍යුත් ලිපිනය : \_\_\_\_\_.

07. ස්ත්‍රී / පුරුෂ භාවය : ස්ත්‍රී  පුරුෂ

08. ශ්‍රී ලංකා පුරවැසියෙකුද යන බව : ඔව්  නැත

09. විවාහක / අවිවාහක බව : \_\_\_\_\_.

10. අධ්‍යාපන සුදුසුකම් :-

(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය :

වර්ෂය :\_\_\_\_\_.

විභාග අංකය :\_\_\_\_\_.

අ/අ	විෂයය	සාමාර්ථය
01		
02		
03		
04		
05		
06		
07		
08		
09		
10		

(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය

වර්ෂය :\_\_\_\_\_.

විභාග අංකය :\_\_\_\_\_.

අ/අ	විෂයය	සාමාර්ථය
01		
02		
03		
04		
05		

(ඇ) වෘත්තීය හා කාර්මික සුදුසුකම් පිළිබඳ විස්තර

සහතිකය	නිකුත් කළ ආයතනය	වර්ෂය	විෂයයන්

(වෘත්තීය හා කාර්මික සුදුසුකම්වලට අදාළ සහතිකවල සහතික කරන ලද පිටපත් අමුණන්න.)

(ඈ) වෙනත් විශේෂ සුදුසුකම් හා පළපුරුද්ද :.....  
 .....  
 .....

11. විභාග ගාස්තු ගෙවූ ලදුපත පිළිබඳ විස්තරය :
- I. විභාග ගාස්තු ගෙවූ කාර්යාලය :\_\_\_\_\_.
  - II. ගෙවූ මුදල :\_\_\_\_\_.

ලංකා බැංකු ශාඛාවකට රු. 1000.00 මුදල ගෙවා ලබා ගත් රිසිට්පත නොගැලවෙන සේ මෙහි අලවන්න (අයදුම්පතෙහි සහ ලදුපතෙහි ඡායා පිටපතක් ළඟ තබා ගැනීම මතු ප්‍රයෝජනවත් වනු ඇත.)

12. අයදුම්කරුගේ සහතිකය :

මෙම අයදුම්පතෙහි මා විසින් සඳහන් කරන ලද තොරතුරු සත්‍ය වූත් හා නිවැරදි වූත් තොරතුරු බවට ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමි. මෙහි ඇතුළත් යම් කිසි විස්තරයක් අසත්‍ය බව හෝ සාවද්‍ය බව සොයා ගනු ලැබුවහොත් එසේ සොයා ගන්නා ලද්දේ තෝරා ගැනීමට පෙර නම් එම අයදුම්පත අවලංගු වන බව ද, තෝරා ගැනීමෙන් පසුව නම් යම් කිසි වන්දියක් නොමැතිව මම සේවයෙන් පහකරනු ලබන බව ද පිළිගනිමි.

දිනය : \_\_\_\_\_.

\_\_\_\_\_,  
අයදුම්කරුගේ අත්සන

13. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම :

මෙම අයදුම්පත ඉදිරිපත් කරනු ලබන ..... මයා/මිය/මෙනවිය මා පෞද්ගලිකව දන්නා හඳුනන බවද, ඔහු / ඇය මා ඉදිරිපිටදී ..... දින ඔහුගේ / ඇයගේ අත්සන තැබූ බවද සහතික කරමි.

\_\_\_\_\_,  
සහතික කරන නිලධාරියාගේ අත්සන.

සහතික කරන ලද නිලධාරියාගේ,

සම්පූර්ණ නම : \_\_\_\_\_.

තනතුර : \_\_\_\_\_.

ලිපිනය : \_\_\_\_\_.

(නිල මුද්‍රාවෙන් සනාථ කරන්න)

14. දැනට රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ කටයුතු කරන ගැසට් නිවේදනයේ දක්වා ඇති මූලික සුදුසුකම් සපුරා ඇති නිලධාරීන්ට පමණක් පහත කරුණු අදාළ වේ.

14.1. දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානියා විසින් සම්පූර්ණ කළ යුතු විස්තරය

- i. නිලධාරියාගේ නම : \_\_\_\_\_.
- ii. ස්ථීර සේවා ස්ථානය හා ලිපිනය : \_\_\_\_\_.
- iii. ස්ථීර සේවා ස්ථානයේ දුරකථන අංකය : \_\_\_\_\_.
- iv. නිලධාරියාගේ ජාතික හැඳුනුම්පත් අංකය : \_\_\_\_\_.
- v. විභාගයට අයදුම්කරන අවස්ථාවේදී දරන තනතුර : \_\_\_\_\_.
- vi. එම තනතුරට පත්වීම් ලැබූ දිනය : \_\_\_\_\_.
- vii. එම තනතුරේ ස්ථීර තිබේද? ("ඔව්" නම් ස්ථීර කරන ලද දිනය සඳහන් කරන්න) : \_\_\_\_\_.
- viii. සේවා කාලය තුළදී විනයානුකූල දඬුවම් ලබා තිබේද? ("ඔව්" ඒ පිළිබඳ විස්තර ඇතුළත් කරන්න) : \_\_\_\_\_.
- ix. මේ වන විට විනයානුකූලව දඬුවමකට යටත් කොට තිබේද? ("ඔව්" ඒ පිළිබඳ විස්තර ඇතුළත් කරන්න) : \_\_\_\_\_.
- x. දැනට විනයානුකූල පරීක්ෂණ පැවැත්වෙන්නේද? ("ඔව්" නම් ඒ පිළිබඳ විස්තර ඇතුළත් කරන්න) : \_\_\_\_\_.

මෙම අයදුම්කරු වන ..... මයා / මිය / මෙනවිය ආයතනයේ ..... වැනි දින සිට ..... (තනතුර සඳහන් කරන්න) සේවය කරයි. ඔහු/ඇය ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරයි. ඉහත 14 කරුණ යටතේ සඳහන් කර ඇති සියල්ල මෙම කාර්යාලයේ ඇති වාර්තා අනුව පරීක්ෂා කර බැලූ බවත් ඒවා නිවැරදි බවත් ඔහු / ඇය මෙම තනතුර සඳහා තෝරා ගනු ලැබුවහොත් දැනට දරන තනතුරින් මුදා හරින / නොහරින බවත් මෙයින් සහතික කරමි.

\_\_\_\_\_,  
දෙපාර්තමේන්තු ප්‍රධානියා/ ආයතන ප්‍රධානියා අත්සන

අත්සන : \_\_\_\_\_.

නම : \_\_\_\_\_.

පදවි නාමය : \_\_\_\_\_.

දිනය : \_\_\_\_\_.

දෙපාර්තමේන්තුව / ආයතනය : \_\_\_\_\_.

(රබර් මුද්‍රාවෙන් සනාථ කරන්න)